

NDB ළමා ඉතුරුම් ගිණුම් නියම හා කොන්දේසි

ශිල්ප ළමා ඉතුරුම් සහ ප්‍රිවිලේජ් බාලවයස්කාර ඉතුරුම් ගිණුම් නියම හා කොන්දේසි

- ශිල්ප ළමා ඉතුරුම් ගිණුමට (ශිල්ප ගිණුම) සහ ප්‍රිවිලේජ් බාලවයස්කාර ඉතුරුම් ගිණුමට (PRV බාල වයස්කාර ගිණුම) අදාළ නියම සහ කොන්දේසි, ශිල්ප ගිණුමේ සහ PRV බාල වයස්කාර ගිණුමේ මූලික තැන්පතුව, අවම ශේෂය, පොළී අනුපතිකය සහ ශිල්ප ගිණුමේ සහ PRV බාලවයස්කාර ගිණුමේ පොළී අනුපාතිකය සහ පොළිය ගණනය කිරීමේ මෙන්ම එම ගිණුම්වලට පොළිය බැරකිරීමේ ක්‍රමවේදය නැෂනල් ඩිව්ලොප්මන්ට් බැන්ක් පීඑල්සී ආයතනයේ තත්කාලීන රීති සහ නියෝග ප්‍රකාරව විය යුතු ය. බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා ගිණුම් හිමියා වෙත සහ දෙමාපියා/භාරකරු වෙත පූර්ව නිවේදනයක් ලබාදීම මගින් බැංකුවේ පරම අභිමතය පරිදි කලින්කල රීති සහ නියෝග මෙන්ම නියම සහ කොන්දේසි වෙනස්කිරීමේ/ප්‍රතිශෝධනය කිරීමේ/සුදු වශයෙන් වෙනස් කිරීමේ අයිතිය බැංකුව සතුව පවතින බවට ගනුදෙනුකරු විසින් මෙයින් කැමැත්ත ලබාදී පිළිගෙන සිටිනු ලැබේ.
- වයස එක් දිනක සිට තෙතික වැඩිහිටි අවධිය දක්වා වූ (දැනට වයස අවුරුදු 18) වයස්වල පසුවන බාල වයස්කරුවන් (ගිණුම්හිමියා) වෙනුවෙන් වූ ගිණුම් බාලවයස්කාර ගිණුම් ලෙස සලකනු ලැබේ.
- ගිණුම විවෘත කරනු ලබන අවස්ථාවේ දී බාලවයස්කරුගේ උප්පැන්න සහතිකය භාරදීම අනිවාර්ය වේ.
- ගිණුම්හිමියා තෙතික වැඩිහිටි අවධියට එළඹෙන තෙක් පමණක් මෙම ගිණුම් පවත්වාගෙන යනු ලැබිය යුතු අතර එසේ වැඩිහිටි අවධියට එළඹෙන අවස්ථාවේදී ගිණුම්හිමියා විසින් අත්සන් කරනු ලබන අයුත් මැන්ඩේට්පත්‍රයක් ප්‍රකාරව ගිණුම්හිමියා විසින් මෙහෙයවනු ලබන සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් බවට එම අවස්ථාවේ දී මෙම ගිණුම පරිවර්තනය කරනු ලැබේ.
- ඉහත කී කරුණුවල කුමක් සඳහන් වුවද එය නොසලකා හරිමින්, දෙමාපියන්/භාරකරු සමග පූර්වයෙන් සැලසුම්ගත කරනු ලැබූ පදනමක් මත සීමිත මුදලක් ආපසු ගැනීම සඳහා වයස අවුරුදු 16ක් වන සහ ඊට වැඩි බාලවයස්කරුවකු වෙත බැංකුව විසින් අවසර ප්‍රදානය කල හැකි වේ.
- දෙමාපියන්ගේ/භාරකරුගේ ප්‍රකාශිත අනුමතය සහිතව ඉහත කී 4 වන වගන්තියට යටත්ව බැංකුව විසින් කලින්කල තීරණය කරනු ලැබිය හැකි ආකාරයට සීමිත මෙහෙයුම් ගණනාවක් සඳහා බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය භාවිත කිරීම සඳහා බාලවයස්කාර ගිණුම්හිමියන් වෙත අවසර දෙනු ලැබිය හැකි වේ.
- ආදායම් බදු ගෙවීමට යටත්වන දෙමාපියන්/භාරකරු විසින් ළමා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ මැන්ඩේට්පත්‍රය (මැන්ඩේට්පත්‍රය) මත ස්වකීය බදු ලිපිගොනු අංකය සඳහන් කිරීමට නියමිත වේ. උපයනු ලබන බදුමුදල බදු අයකල හැකි සීමාව තුළට ගැනෙන අවස්ථාවක දී, ඒ සඳහා බදු ගෙවීමට යටත් විය හැකි ය.
- ගිණුම් හිමියාගේ මරණය සිදුවුවහොත්, ගිණුමේ පවතින මුදල් ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව නිදහස් කරනු ලැබේ.
- ගිණුම්හිමියා වෙනුවෙන් ලියා අත්සන් කරනු ලබන චෙක්පත්, මුදල් ඇණවුම් ආදිය බැංකුවේ අභිමතය පරිදි පමණක් භාරගනු ලැබේ.
- දෙමාපියා/භාරකරු විසින් ගිණුමට මාසිකව එකඟ වූ මුදලක් තැන්පත් කිරීමේ විකල්පයක් තෝරාගනු ලබන අවස්ථාවක දී, ගිණුම්හිමියාට අතිරේක පොළී මුදලක් ලබාගැනීම සඳහා හිමිකම් ලබන්නේ ය. අවම එකඟවීමේ මුදල බැංකුව විසින් කලින්කල තීරණය කරනු ලබන මුදලක් විය යුතු ය.
- ගිණුම්හිමියා/දෙමාපියන් හෝ භාරකරු විසින් එක් එක් මාසයේ එකඟ වූ මුදල ගිණුම වෙත තැන්පත් කරනු ලබන අවස්ථාවක දී, බැංකුව විසින් පසුව එළඹෙන මාසය ආරම්භයේ සිට ගිණුම්හිමියා වෙත ගිණුම මත ලැබිය යුතු අතිරේක පොළී මුදලක් ගෙවනු ලැබිය යුතු වේ.
- ගිණුම්හිමියා විසින් හෝ දෙමාපියන් විසින් හෝ භාරකරු විසින් යම් නිශ්චිත මාසයකදී ගිණුමට එම එකඟ වූ මුදල තැන්පත් නොකරන අවස්ථාවක දී, එම මාසය සඳහා ලැබිය යුතු අතිරේක පොළී මුදල ගිණුම්හිමියා වෙත අහිමි වනු ඇත.
- ගිණුම විවෘත කරනු ලැබූ ස්ථානය පිළිබඳ නොසලකා හරිමින් ඕනෑම බැංකු ශාඛාවකදී ගිණුමට මුදල් තැන්පත් කිරීම සිදුකල හැකි වේ.
- බාලවයස්කරුවන්ගේ හවුල් නම්වලින් කිසිදු ගිණුමක් විවෘත කරනු නොලැබේ.
- එක් එක් දෙමාපියා/භාරකරු වෙත බැංකු පාස් පොතක් නිකුත්කරනු ලබන අතර එම පාස්පොත පුරත්මිතව තබා ගැනීම දෙමාපියා/භාරකරු සතු වගකීමක් වේ. බැංකු පාස් පොත නැතිවීමක්, සොරකමට ලක්වීමක් හෝ අස්ථානගත වීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව බැංකුව වෙත ලිඛිතව දැනුම් දිය යුතු වේ.
- දෙමාපියා/භාරකරු විසින් නිතිපතා බැංකු පාස්පොත යාවත්කාලීන කල යුතු මෙන්ම බැංකුවෙන් පිටත්වීමට පෙරාතුව සියලු තැන්පතු, පොළී මුදල් ගිණුම් හිමියා සැහීමට පත්වන පරිදි නිවැරදිව වාර්තාගත වී ඇති බවට සහතික විය යුතු ය. පරිගණකයෙන් මුද්‍රිත හෝ බැංකුවේ බලයලත් නිලධාරියකුගේ අත්සන යටතේ ඇතුළත් කරන ලද කිසිදු ආකාරයක වාර්තා සම්බන්ධයෙන් බැංකුව විසින් කිසිදු වගකීමක් භාරගෙන නොසිටියි.
- බැංකුව විසින් ස්වකීය පරම අභිමතය පරිදි ගිණුම්හිමියන් වෙත තහාග යෝජනා ක්‍රමයක් පිරිනමනු ලබයි.
- වෙළඳපල තත්ත්වයන් මත රඳාපවතිමින් තහාග යෝජනා ක්‍රමය වෙනස්කිරීමේ අයිතිය බැංකුව සතුවන අතර එවැනි වෙනස්කම් බැංකු වෙබ් අඩවියේ සහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම එහි ශාඛා පරිශ්‍රයන්හි ප්‍රදර්ශනය කරනු ලැබේ.

19. ත්‍යාගයක්/ත්‍යාග ලබාගැනීම සඳහා, ත්‍යාගය/ත්‍යාග සඳහා හිමිකම්පාන අවස්ථාවේ දී බැංකුවේ ත්‍යාග අත්පොතෙහි බැංකුව විසින් නිශ්චිතව දක්වනු ලබන අවශ්‍යතා ගිණුම්ගිණියා විසින් සපුරාලනු ලැබිය යුතු ය.
20. අදාළ ත්‍යාග සඳහා හිමිකම් ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක දී ගිණුම පවතින බැංකු ශාඛාව වෙත බැංකු පාස්පොත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
21. බැංකු පාස්පොත නැතිවී ඇති අවස්ථාවක දී වලංගු දිවුරුම් ප්‍රකාශයක් සහ හානිපූරණයක් සහිතව දෙමාපිය හෝ භාරකරු විසින් ලබාදෙන සුවිශේෂී පැහැදිලිකිරීම පිළිගැනීමෙන් පසුව බැංකුව විසින් අලුත් බැංකු පාස්පොතක් නිකුත් කරනු ලැබිය හැකි ය.
22. බැංකු පාස්පොත නැති වී ඇති අවස්ථාවක දී, වර්තමාන ශේෂය දක්වා සියලු ත්‍යාග හිමිකම් ගිණුම්ගිණියා වෙත නිකුත් කර ඇති බවට බැංකුව විසින් සලකා බලනු ලැබේ.
23. සුවිශේෂ අවස්ථානුගත කරුණු යටතේ ගිණුම්ගිණියා වයස අවුරුදු 18ට එළඹීමට පෙරාතුව දෙමාපියකුගේ හෝ භාරකරුගේ ඉල්ලීම පරිදි NDB ශිල්ප ගිණුම හෝ ප්‍රිවිලේජ් බාලවයස්කාර ගිණුම වසා දමනු ලබන අවස්ථාවක දී, නිකුත් කර ඇති ත්‍යාග පිරිවැය පවත්නා ශේෂයෙන් අයකර ගැනීමේ අයිතිය බැංකුව සතු වේ.
24. NDB ශිල්ප ගිණුමට හෝ ප්‍රිවිලේජ් බාලවයස්කාර ගිණුමට සම්බන්ධිත රක්ෂණ ප්‍රතිලාභ, තත්කාලයේ බලපවත්නා රක්ෂණ නීති සහ ව්‍යවහාරයන්ට මෙන්ම පිළිවෙලින් වූ රක්ෂණ සමාගම විසින් නිශ්චිතව දක්වනු ලබන නියම සහ කොන්දේසිවලට යටත් වේ.
25. මෙම නියම සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව පාලනය විය යුතු මෙන්ම එසේ ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව පාලනය වන ලෙස සලකනු ලැබිය යුතු ය. ළමා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ මැන්ඩේට්පත්‍රයේ නම් සඳහන් ගිණුම්ගිණියා/දෙමාපියන්/භාරකරු විසින් ශ්‍රී ලංකාවේ සිවිල් අධිකරණවල අනන්‍ය අධිකරණ බලය වෙත වෙනස්කල නොහැකි ලෙස මේ යටතේ වූ ආරවුල් විභාග කිරීම සඳහා යොමුකර සිටිනු ලැබේ.
26. ගිණුම්ගිණියාගෙන් (ගිණුම්ගිණියන්ගෙන්) සහ/හෝ දෙමාපියන්ගෙන්/භාරකරුගෙන් පූර්ව අනුමතය ලබාගැනීමෙන් තොරව, සහ අදාළ නියෝගවලට යටත්ව මේ යටතේ වූ යම් හෝ සියලු අයිතිවාසිකම් වෙනත් යම් පාර්ශ්වයක් වෙත පැවරීමේ අයිතිය බැංකුව සතු වේ.
27. ගිණුම්ගිණියා වයෝපූර්ණත්වයට පැමිණීමෙන් පසුව, බැංකුව සැහීමටපත්වන පරිදි ඔහුගේ/ඇයගේ අනන්‍යතාවය ඉදිරිපත් කිරීමෙන් ඔහු/ඇය විසින් ඉතිරි මුදල් සඳහා හිමිකම්පානු ලැබිය හැකි ය. එම ශේෂය ඉල්ලා නොමැති අවස්ථාවක දී, ගිණුම අර්ථලාභියාගේ නමින් සාමාන්‍ය ඉතුරුම් ගිණුමක් බවට පරිවර්තනය කරනු ලැබේ. එවැනි පරිවර්තනය කරන ලද ගිණුම්, සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වලට අදාළ රීති මගින් පාලනය වේ.

28. අර්ථ නිරූපණ

- (i) "ගිණුම" යන්නෙන් වෙන් වෙන්ව හෝ එක්ව ශිල්ප ළමා ඉතුරුම් ගිණුම හෝ ප්‍රිවිලේජ් බාල වයස්කර ඉතුරුම් ගිණුම අදහස් වේ.
- (ii) "ගිණුම්ගිණියා" යන්නෙන් ගිණුමක් විවෘත කිරීමට යෝජනාවය සහිත වයස දින 1 සිට අවුරුදු 18 දක්වා වූ බාල වයස්කාරුවකු අදහස් වේ.

(iii) "බැංකුව" යන්නෙන් නැණැල් ඩිවලොප්මන්ට් බැංකු පීඑල්සී ආයතනය සහ එහි අනුප්‍රාප්තිකයන් මෙන්ම පැවරුම්ලාභීන් අදහස් වේ.

(iv) "මැන්ඩේට්පත්‍රය" යන්නෙන් ළමා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමේ මැන්ඩේට් ආකෘතිපත්‍රය අදහස් වේ.

29. ගණනය කිරීමේ එක් එක් දිනයේ දී ගිණුමේ (ගිණුම්වල) අවශ්‍ය අවම ශේෂය පවතිනම් පමණක් ගිණුමේ දෛනික ශේෂය මත පොළිය ගණනය කර මාසිකව ගිණුමට බැරකරනු ලැබේ.
30. ඉහත කී කාර්යය සඳහා පොළී අනුපාතික සහ වාර්ෂික සඵල අනුපාතිකය (AER) බැංකු වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර ඒ පිළිබඳව සිදුවන යම් වෙනස්වීම් කලින් කල යාවත්කාලීන කරනු ලැබේ.
31. මූලික තැන්පතුව, අවම ශේෂ අවශ්‍යතාවය සහ ගිණුමට අදාළ යම් ගාස්තු හෝ අයකිරීම් බැංකුවේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලැබේ.
32. තත්කාලයේ බලපවත්නා ශ්‍රී ලංකා මහ බැංකු (CBSL) විධාන සහ නියෝගවලට අනුව තැන්පතු රක්ෂණ යෝජනාක්‍රමයකට ඇතුළත්වීම සඳහා ගිණුම සුදුසුකම් ලබනු ඇත.
33. බැංකුව වෙත වාචිකව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා හෝ ආසන්නතම බැංකු ශාඛාව වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා හෝ ප්‍රසිද්ධකර ඇති බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත හෝ යම් නිල ප්‍රකාශයක් හරහා බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත හෝ ප්‍රධාන කාර්යාලය වෙත හෝ මෙහි සඳහන් කාර්ය පටිපාටිය ප්‍රකාරව බැංකුව වෙත නිවේදනය කිරීම මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ගිණුම්ගිණියාට අයිතියක් ඇත්තේ ය. එවැනි පැමිණිල්ලක් විසඳා නොමැති අවස්ථාවක දී, ගිණුම්ගිණියා විසින් මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා හරහා හෝ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා විසඳුමක් අපේක්ෂාකර සිටිය හැකි වේ.
34. සැකකටයුතු ගනුදෙනු සහ සීමාව ඉක්මවනු ලබන ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ අධිකාරිය වෙත වාර්තා කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවා තබා ගනු ලැබේ.
35. යම් ගනුදෙනුකරුවකුට, බැංකුව සමග පවතින ගිණුමට හෝ බැංකුව සමග පවතින ගනුදෙනුකරුගේ/ගනුදෙනුකරුවන්ගේ සම්බන්ධතාවයන්ට අදාළ තොරතුරු ඇතුළු (ඊට සීමා නොවන්නා වූ) ගිණුමට අදාළ තොරතුරු ඕනෑම කාර්යයක් සඳහා පහත සඳහන් ආයතනය සහ තැනැත්තන් වෙත හෙළිදරව් කිරීම සඳහා බැංකුවට අයිතියක් ඇති බවට ගිණුම්ගිණියා විසින් සහ දෙමාපියා/භාරකරු විසින් මෙයින් පිළිගෙන සිටිනු ලැබේ.
 - (i) මාගෙන් විමසීමෙන් තොරව වෙනත් යම් බැංකුකරුවන්, ණය තොරතුරු කාර්යාංශය හෝ වෙනත් යම් අධිකාරියක් හෝ පාර්ශ්වයක් හෝ ගිණුමට (ගිණුම්වලට) අදාළ වෙනත් නෛතික වශයෙන් බලයලත් තැනැත්තකු. සැකදරු කිරීමේ කාර්ය සඳහා එවැනි ප්‍රතිචාරයක් යන්නට බැංකු යොමු සටහනක්ද ඇතුළත් වේ.
 - (ii) එම හෙළිදරව් කිරීම සිදුකිරීම සඳහා නීතියක් මගින් හෝ අධිකරණ නියෝගයක් මගින් බැංකුව වෙත නියම කර ඇති හෝ බලය පවරා ඇති යම් තැනැත්තකු;
 - (iii) බැංකුව වෙත රහස්‍යභාවය පිළිබඳ වගකීමක් පැවරී ඇති යම් තැනැත්තකු.

36. පහත සඳහන් ආයතන හෝ තැනැත්තන්ගෙන් ලැබෙන විමසීම් සඳහා බැංකුව විසින් තීරණය කරන ආකාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා මා විසින් බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ; එනම්.

- (i) මාගෙන් විමසීමෙන් තොරව වෙනත් යම් බැංකුකරුවන්, ණය තොරතුරු කාර්යාංශය හෝ ගිණුමට (ගිණුම්වලට) අදාළව වෙනත් යම් අධිකාරියකින් ලැබෙන විමසීම්, සැකදරු කිරීමේ කාර්යය සඳහා එවැනි යම් ප්‍රතිචාරයක් යන්නට බැංකු යොමු සටහනක් ද ඇතුළත් විය හැකි ය.
- (ii) මාගේ ගිණුම (ගිණුම්) පහසුකම්වලට අදාළ බැංකුවේ අයිතිවාසිකම් හෝ වගකීම්වලට අදාළ සැබෑ හෝ විභව පැවරුම්ලාභියකු, සහභාගිවන්නකු හෝ ගිවිසුම්ගත පාර්ශවයක්.

37. නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පීඑල්සී ආයතනය (NDB බැංකුව) වෙත ශ්‍රී ලංකා මහබැංකුව (CBSL) විසින් නිකුත් කර ඇති බැංකු බලපත්‍රය අවලංගු වුවහොත්, කලින් කල ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් තීරණය කරනු ලබන උපරිම මුදලක් දක්වා යෝග්‍ය තැන්පතුකරුවන්ට වන්දිපුරණය කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද තත් කාලයේ බලපවත්නා විධාන සහ නියෝග ප්‍රකාරව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සියලු යෝග්‍ය තැන්පතු මුදල් රක්ෂණය කරනු ලැබේ.

38. ශිල්ප ගිණුමේ සහ PRV බාල වයස්කාර ගිණුමේ නියම හා කොන්දේසි මෙන්ම විස්තර මාවත/අපවෙත ලැබී ඇති බවත් ඒවා බැංකුව විසින් මා වෙත/අප වෙත පැහැදිලි කර දුන් බවත් එම නියම හා කොන්දේසි මෙන්ම විස්තර මා/අප විසින් අවබෝධකරගත් බවත් කියා සිටීම/කියා සිටීමු.

නියෝජ්‍ය පික්සල් ඩිජිටල් බැංකු ගිණුම

1. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන්නාවූද වයස අවුරුදු 13ත් 18ත් අතර වන්නා වූද (බාල වයස්කරුවන්) ස්වකීය දෙමාපිය/භාරකරු නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පීඑල්සී (බැංකුව) ආයතනයේ ගනුදෙනුකරුවකු (දෙමාපියන්/භාරකරු) වන්නා වූ ද බාලවයස්කරුවකු නියෝජ්‍ය පික්සල් ඩිජිටල් බැංකු ගිණුමක් (ගිණුම) විවෘත කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ ය.
2. බැංකුවේ ආයතනික වෙබ් අඩවිය හරහා සහ/හෝ ඇමතුම් මධ්‍යස්ථානය සහ/හෝ ශාඛා ජාලය හරහා ගිණුමක් විවෘත කර ඇති (ගිණුම්ගිමියා) බාලවයස්කරුවකු වෙත ගිම්වන පරිදි බැංකුව විසින් කලින් කල අවම තැන්පතු අගයක් නිශ්චිතව දැක්විය යුතු වේ.
3. ගිණුම විවෘත කරනු ලබන අවස්ථාවේදී ඡායා පිටපතක්ද සමග බාල වයස්කරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපත ද දෙමාපිය/භාරකරුගේ ඡායා හඳුනාගැනුමක් හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ මුල් පිටපතද ඉදිරිපත් කළ යුතු වේ.
4. ගිණුම විවෘත කිරීමෙන් පසුව, ලියාපදිංචි වීමේ නිර්ණායක වශයෙන් ගිණුම් අංකය, නෛතික හඳුනාගැනීමේ අංකය සහ උපන් දිනය භාවිත කරමින් NDB නියෝජ්‍ය ජංගම බැංකු යෙදුම (NDB නියෝජ්‍ය) සඳහා ලියාපදිංචිවීමට බාලවයස්කරු සුදුසුකම් ලබන බව දෙමාපිය/භාරකරු දැනුවත්ව සිටිනු ලැබේ.

5. NDB නියෝජ්‍ය සම්බන්ධ ලියාපදිංචි ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතරතුරදී, NDB නියෝජ්‍ය භාවිතකරුවන්ට අදාළ වන NDB නියෝජ්‍ය පිළිබඳ පොදු නියම සහ කොන්දේසි බාල වයස්කරු විසින් පිළිගැනීමට නියමිත වන බවට දෙමාපිය/භාරකරු විසින් පිළිගෙන සිටියි. NDB නියෝජ්‍ය පිළිබඳ බාලවයස්කරු විසින් නියෝජ්‍ය ජංගම බැංකු සේවා නියම සහ කොන්දේසි පිළිගෙන සිටීම මගින් එම නියම සහ කොන්දේසි දෙමාපිය/භාරකරු විසින් පිළිගෙන ඇති ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව එම NDB නියෝජ්‍ය ජංගම බැංකු සේවා නියම සහ කොන්දේසි මගින් දෙමාපිය/භාරකරුද බැඳී සිටිය යුත්තේ ය.
6. ගිණුම සහ NDB නියෝජ්‍ය සේවය භාවිත කරමින් බාලවයස්කරු විසින් පවත්වාගෙන යනු ලබන ගනුදෙනු සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් දෙමාපියන්/භාරකරු වගකිවයුතු මෙන්ම වගකීමෙන් බැඳී සිටිය යුතු වේ.
7. NDB නියෝජ්‍ය හරහා සහ/හෝ ගිණුම්ගිමියා වෙත නිකුත් කර ඇති ඩෙබ්ට් කාඩ්පත හරහා ඩිජිටල් ආකාරයෙන් ගිණුම වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව සලසනු ඇත. මෙම ගිණුමෙන් කවුන්ටරය හරහා මුදල් ආපසු ගැනීම් සිදුකිරීම් කළ නොහැකි වේ.
8. කිසිදු බැංකු පාස් පොතක් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු නොලැබේ. මෙම ගිණුම සඳහා මූලික ප්‍රකාශ ලබාගත නොහැකි වේ. ගිණුම විවෘත කරන අවස්ථාවේ දී සපයා ඇති විද්‍යුත් ලිපිනය වෙත සහ ජංගම දුරකථන අංකය වෙත කාලීන විද්‍යුත් ප්‍රකාශන සහ SMS සංඥා එවනු ලැබේ. බැංකුවේ නිල වෙබ් අඩවියේ පවතින බැංකුවේ විද්‍යුත් ප්‍රකාශ සහ SMS සංඥා පහසුකම් සඳහා අදාළ වන නිශ්චිත නියම සහ කොන්දේසි මගින් බාලවයස්කරු සහ දෙමාපිය/භාරකරු බැඳී සිටිය යුතු වේ.
9. දෛනික ශේෂය මත පොළිය ගණනය කර මාසිකව බැර කරනු ලැබේ.
10. බැංකුවේ අභිමතය පරිදි මෙම ගිණුමේ බැරට වෙත්පත් හෝ වෙනත් තැන්පතු භාරගනු ලැබේ.
11. බැංකුව විසින් තීරණය කරනු ලබන ආකාරයට උපරිම සීමාවකට යටත්ව ගිණුම මත හරකිරීම් සිදුකළ හැකි වේ.
12. NDB නියෝජ්‍ය හරහා ගිණුම පවත්වාගෙන යෑම සඳහා සහ/හෝ මෙම ගිණුම සඳහා නිකුත් කර ඇති ඩෙබ්ට් කාඩ්පත ක්‍රියාත්මක කිරීම සඳහා පසුපිට නම් සඳහන් බාල වයස්කරු වෙත බැංකුව විසින් අවසරදීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදුවිය හැකි කිසිදු ආකාරයක පාඩුවක් හෝ අලාභයක් සම්බන්ධයෙන් දෙමාපිය/භාරකරු විසින් බැංකුව වගකීමට, බැඳීමකට හෝ වගවීමකට යටත් නොකරන බවට දෙමව්පිය/භාරකරු විසින් මෙයින් ප්‍රතිඥා දී සිටිනු ලැබේ.
13. බාල වයස්කරු වයස අවුරුදු 18 ට එළඹෙන අවස්ථාවේදීම මෙම ගිණුම සාමාන්‍ය NDB ගිණුමක් බවට පරිවර්තනය කිරීමේ සහ අලුත් ගිණුමට මුදල් මාරු කිරීමේ අභිමතය බාල වයස්කරු සතු වේ.
14. නියෝජ්‍ය පික්සල් ඩිජිටල් බැංකු ගිණුමට අදාළ නියම සහ කොන්දේසි, මූලික තැන්පතුව, අවම ශේෂය, පොළී අනුපාතිකය සහ නියෝජ්‍ය පික්සල් ඩිජිටල් බැංකු ගිණුමට අදාළ පොළිය ගණනය කිරීමේ සහ ගිණුමට පොළිය බැර කිරීමේ ක්‍රමවේදය, නැෂනල් ඩිව්ලොප්මන්ට් බැංකු පීඑල්සී ආයතනයේ තත්කාලීන රීති සහ නියෝග ප්‍රකාරව සිදු කරනු ලැබේ. බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා ගිණුම්

ගිමියා වෙත සහ දෙමාපිය/භාරකරු වෙත පූර්ව නිවේදනයක් ලබාදීම මගින් බැංකුවේ පරම අභිමතය පරිදි කලින්කල රීති සහ නියෝග මෙන්ම නියම සහ කොන්දේසි වෙනස්කිරීමේ/ප්‍රතිශෝධනය කිරීමේ/සුදු වශයෙන් වෙනස්කිරීමේ අයිතිය බැංකුව වෙත රඳවා තබාගනු ලබන බවට ගනුදෙනුකරු විසින් මෙයින් එකඟත්වය ලබාදී පිළිගෙන සිටිනු ලැබේ.

15. අදාළ නියෝග වලට යටත්ව, සහ තත්කාරය සඳහා ගිණුම් ගිමියාගෙන් (ගිණුම් ගිමියන්ගෙන්) සහ/හෝ දෙමාපිය/භාරකරුගෙන් පූර්ව අනුමතය ලබා ගැනීමෙන් තොරව මේ යටතේ වූ බැංකුවේ යම් හෝ සියලු අයිතිවාසිකම් වෙනත් යම් පාර්ශවයක් වෙත පැවරීමේ අයිතිය බැංකුව සතු වෙයි.
16. බැංකුව වෙත වාචිකව හෝ ළඟම පිහිටි බැංකු ශාඛාව වෙත හෝ බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා හෝ නිල ප්‍රකාශනය හරහා බැංකුවේ ඇමතුම් මධ්‍යස්ථානය වෙත හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිතව හෝ මෙහි සඳහන් කාර්ය පටිපාටිය ප්‍රකාරව බැංකුව වෙත නිවේදනය කිරීම මගින් බැංකුව වෙත ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ අයිතිය ගිණුම්ගිමියා සතු වේ. එවැනි පැමිණිල්ලක් විසඳා නොමැති අවස්ථාවකදී ගිණුම්ගිමියා විසින් මූල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා හරහා හෝ ශ්‍රී ලංකා මහබැංකුව හරහා ඒ සඳහා විසඳුමක් ඉල්ලා සිටිය හැකි වේ.
17. පහත සඳහන් ආයතන හෝ තැනැත්තන්ගෙන් ලැබෙන විමසීම් සඳහා බැංකුව විසින් තීරණය කරන ආකාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා මා විසින් බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ:-
 - (i) මාගෙන් විමසීමෙන් තොරව වෙනත් යම් බැංකුකරුවන්, ණය තොරතුරු කාර්යාංශය හෝ ගිණුමට (ගිණුම්වලට) අදාළ තෙතික වශයෙන් බලයලත් වෙනත් යම් අධිකාරියක් හෝ පාර්ශවයක් හෝ තැනැත්තකු වෙත.
 - (ii) මගේ ගිණුම (ගිණුම්)/පහසුකම් සම්බන්ධයෙන් වූ බැංකුවේ අයිතිවාසිකම් හෝ වගකීම්වලට අදාළ සැබෑ හෝ විභවා පැවරුම්කරුවකු, සහභාගිවන්නකු හෝ ගිවිසුම්ගත පාර්ශවයක් වෙත. සැකදුරුකිරීමේ කාර්ය සඳහා එවැනි ප්‍රතිචාරයක් යන්නට බැංකු යොමු සටහනක් ද ඇතුළත් වේ.
18. ඉහත කී කාර්ය සඳහා වූ පොළී අනුපාතිකය සහ වාර්ෂික සඵල අනුපාතිකය (AER) බැංකුවේ වෙබ් අඩවියේ පළකරනු ලබන අතර ඒ සම්බන්ධ වෙනස්වීම් කලින් කළ යාවත්කාලීන කරනු ලැබේ.
19. මෙම ඉල්ලුම්පත්‍රයේ සඳහන් ඡංගම දුරකථන අංකය බලයලත් SMS ග්‍රාහක (දෙමව්පිය/භාරකරු) යටතේ ලියාපදිංචි වී ඇති බවට මා/අප විසින් එකඟව සහතික කර සිටිනු ලැබේ.
20. මෙම නියම සහ කොන්දේසිවල ඒකවචන යෙදුම් සඳහා බහුවචන යෙදුම් ද බහු වචන යෙදුම් ඒක වචන යෙදුම්ද, පුරුෂ ලිංග අර්ථ සහිත වචන සඳහා ස්ත්‍රී ලිංග අර්ථයන් ද, ස්ත්‍රී ලිංග අර්ථ සහිත වචන සඳහා පුරුෂ ලිංග අර්ථයන්ද ඇතුළත් වේ.
21. නැෂනල් ඩිවලොප්මන්ට් බැංකු පීඑල්සී ආයතනය (NDB බැංකුව) වෙත ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කර ඇති බැංකු බලපත්‍රය අවලංගු වුවහොත්, කලින්

කල ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් තීරණය කරනු ලබන උපරිම මුදලක් දක්වා යෝග්‍ය තැන්පතුකරුවන්ට වන්දිපූරණය කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහබැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද තත් කාලයේ බලපවත්නා විධාන සහ නියෝග ප්‍රකාරව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ සියලු යෝග්‍ය තැන්පතු මුදල් රක්ෂණය කරනු ලැබේ.

22. සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් සහ ප්‍රවේශ සීමාවට ඉහළ ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ අධිකාරිය වෙත වාර්තාකිරීමේ අයිතිය බැංකුව වෙත රඳවාගනු ලැබේ.

නියෝජ්‍ය පික්සල් ඩෙබ්ට් කාඩ්පත

1. මෙම නියම සහ කොන්දේසිවල පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වේ නම් මිස,
 - (අ) **"ගිණුම"** යන්නෙන් පික්සල් ඩෙබ්ට් කාඩ්පත ලබාගැනීම සඳහා වූ ඉල්ලීමේ අංකය නිශ්චිතව දක්වා ඇති හෝ දක්වනු ලැබිය යුතු වූද උචිත ආකාරයට ඒ පිළිබඳව කාඩ්පත්ගිමියා වෙත සන්නිවේදනය කර ඇත්තාවූද (දෙමාපියකු/භාරකරුවකු) දෙමාපිය/භාරකරු සමග එක්ව ස්ථාපිත කර ඇති කාඩ්පත්ගිමියාගේ නමින් බැංකුවේ දරන හෝ දරනු ලැබිය යුතු බැංකු ගිණුම හෝ බැංකු ගිණුම් අදහස් වේ.
 - (ආ) **"බැංකුව"** යන්නෙන් ස්වකීය ලියාපදිංචි කාර්යාලය අංක 40, නවමී මාවත, කොළඹ 02 යන ස්ථානයේ පිහිටා ඇත්තාවූද ස්වකීය අනුප්‍රාප්තිකයන් සහ පැවරුම්ලාභීන් ඇතුළත් වන "NDB බැංකුව" යන වෙළඳ නාමයෙන් ද හඳුන්වනු ලබන නැෂනල් ඩිවලොප්මන්ට් බැංකු පීඑල්සී ආයතනය අදහස් වේ.
 - (ඇ) **"කාඩ්පත් ගිමියා"** යන්නෙන් මෙම නියම සහ කොන්දේසි ප්‍රකාරව ගිණුම මෙහෙයවීම සඳහා බලය සහිත වයස අවුරුදු 13ක් 18ත් අතර බාලවයස්කරුවකු අදහස් වේ.
 - (ඈ) **"පහසුකම්"** යන්නෙන් VISA ගනුදෙනු, මාර්ගගත ගනුදෙනු සහ සියලු ආශ්‍රිත කරුණු අදහස් වේ.
 - (ඉ) **"පික්සල් ඩෙබ්ට් කාඩ්පත"** යන්නෙන් අලුත්කිරීමේ සහ ප්‍රතියෝජනය කිරීමේ කාඩ්පත් ඇතුළුව POS (අලෙවි ස්ථාන) හරහා සහ මාර්ගගත ලෙස ගනුදෙනුවල යෙදී සිටීම සඳහා දෙමාපිය/භාරකරුගේ ඉල්ලීම පරිදි කාඩ් පත්ගිමියකු වෙත බැංකුව විසින් නිකුත් කරනු ලබන වෙනත් වෙළඳ නාමයක් යටතේ වූ VISA කාඩ්පත හෝ වෙනත් යම් කාඩ්පතක් අදහස් වේ.
 - (ඊ) **"PIN අංකය"** යන්නෙන් පික්සල් ඩෙබ්ට් කාඩ්පත් ගනුදෙනු සම්බන්ධයෙන් කාඩ්පත්ගිමියා හඳුනාගැනීම පිණිස පික්සල් ඩෙබ්ට්කාඩ්පත නිකුත්කිරීමේදී බැංකුව විසින් කාඩ්පත්ගිමියකු වෙත නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීමේ අංකය හෝ බැංකුව සමග කාඩ්පත්ගිමියා විසින් පිළියෙල කරගන්නා ලද කාඩ්පත් ගිමියා විසින් පසුව ආදේශ කරන ලද අංකයක් අදහස් වේ.

- (උ) "POS" යන්නෙන් පික්සල් ඩෙබ්ට් කාඩ්පත පිළිගනු ලබන ශ්‍රී ලංකාවේ වෙළෙඳ මහතූන් සතුව පවතින අලෙවි ස්ථාන පර්යන්ත අදහස් වේ.
- (උඉ) "ගනුදෙනුව/ගනුදෙනු" යන්නෙන් POS පර්යන්ත හරහා හෝ මාර්ගගත වේදිකා හරහා හෝ සකස්කිරීමේ හැකියාව පවතින සියලු ගනුදෙනු අදහස් වේ.
- මෙම නියම සහ කොන්දේසිවල ඒකවචන යෙදුම් සඳහා බහුවචන යෙදුම් ද, බහුවචන යෙදුම් සඳහා ඒකවචන යෙදුම්ද, පුරුෂලිංග අර්ථ සහිත යෙදුම් සඳහා ස්ත්‍රීලිංග අර්ථයන් ද, ස්ත්‍රීලිංග අර්ථ සහිත වචන සඳහා පුරුෂලිංග අර්ථයන්ද ඇතුළත් වේ.
 - පික්සල් ඩෙබ්ට් කාඩ්පත නිකුත් කිරීම සඳහා දෙමව්පිය/භාරකරු විසින් බලය ලබාදී ඇති අතර කාඩ්පත්ගිණියා ද සමග එක්ව එම දෙමව්පිය/භාරකරු විසින් සියලු අවස්ථාවලදී මෙහි අන්තර්ගත නියම සහ කොන්දේසි මගින් බැඳී සිටිය යුතු වේ. පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම සම්බන්ධයෙන් බැංකුව විසින් නිකුත් කරනු ලබන නියම සහ කොන්දේසි හැරෙන්නට, පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම සම්බන්ධයෙන් VISA/මාස්ටර් කාඩ් ඉන්ටර්නැෂනල් යන ආයතන දෙකම විසින් පනවනු ලබන රීති සහ නියෝග මගින්ද කාඩ්පත්ගිණියා පාලනය වන්නේ ය.
 - අලෙවි ව්‍යවසායක් අත්සන්කිරීම මගින් සහ/හෝ පික්සල් ඩෙබ්ට් කාඩ් මත මුද්‍රණය කර ඇති අංකය සඳහන් කිරීම මගින් පික්සල් ඩෙබ්ට් කාඩ්පත පිළිගනු ලබන ශ්‍රී ලංකාවේ සිටින සිල්ලර වෙළඳුන් හෝ සැපයුම්කරුවන් විසින් කාඩ්පත ක්‍රියාත්මක කළ හැකි යන්ත්‍රයක් භාවිතා කිරීම මගින් බැංකුව විසින් අවසර දී ඇති භාණ්ඩ හෝ සේවා සඳහා ගෙවීම් කිරීමට කාඩ්පත්ගිණියා විසින් පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිතා කළ හැකි වේ. එකී ගනුදෙනුව පිළිගැනීමෙන් පසුව හෝ එම සේවයේ ප්‍රයෝජනයට ගැනීමෙන් පසුව බැංකුව විසින් එම ගනුදෙනු වටිනාකම ගිණුමෙන් හරකරනු ලැබිය යුතු වේ.
 - කාඩ්පත භාවිත කිරීමේ කාර්ය සඳහා PIN අංකය නිකුත් කරනු ලබන අතර එම කාර්ය සඳහා ආදේශ කරනු ලබන ඕනෑම අංකයක් (අංක) දැඩි ලෙස රහස්‍යභාවයෙන් යුක්ත වේ. ස්වේච්ඡාවෙන් හෝ අන්‍යාකාරයකින් කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ හෝ කිසිදු ක්‍රමයකින් කිසිදු තුන්වන පාර්ශවයක් වෙත PIN අංකය හෙළිදරව් කරනු නොලැබිය යුතු ය. යම් තුන්වන පාර්ශවයකට පික්සල් ඩෙබ්ට් කාඩ් පත භාවිත කිරීමට හැකියාව ලැබෙන පරිදි කාඩ්පත්ගිණියා විසින් කිසිදු ස්ථානයක හෝ කිසිදු ආකාරයකින් PIN අංකය පිළිබඳ කිසිදු ලිඛිත වාර්තාවක් පවත්වාගෙන නොයා යුතු ය.
 - කාඩ්පත්ගිණියකු වෙත නිකුත්කර ඇති පික්සල් ඩෙබ්ට් කාඩ්පත සහ PIN අංකය පවරනු ලැබිය නොහැකි මෙන්ම කාඩ්පත්ගිණියාගේ පරම භාවිතය සඳහා පමණක් වේ. PIN අංකය දැඩි ලෙස රහස්‍යභාවයෙන් තබාගැනීම සම්බන්ධයෙන් කාඩ්පත්ගිණියා වගකියනු ලැබිය යුතු ය.
 - කාඩ්පත්ගිණියාගේ දැනීම හෝ අවසරය ඇතිව හෝ නොමැතිව පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් සිදුකරනු ලබන පැවරීම් මුදල/ගෙවීම් මුදල ගිණුම්ගිණියාගේ නම් කළ ගිණුමෙන් හරකිරීම සඳහා බැංකුව වෙත බලය පවරනු ලැබේ. එසේ වුවද, එක් දිනයකදී සිදු කරනු ලැබිය යුතු ගනුදෙනුවල සම්පූර්ණ මුදල බැංකුව විසින් කලින් කල තීරණය කරනු ලබන යම් මුදලකට සීමා විය යුතු මෙන්ම ඒ

- සම්බන්ධ වෙතත් යම් නියමයන් බැංකුව විසින් කලින් කල කාඩ්පත් ගිණියා වෙත නිවේදනය කරනු ලැබිය යුතු ය.
- කාඩ්පත්ගිණියකු වෙත පික්සල් ඩෙබ්ට් කාඩ්පත ප්‍රදානය කිරීම බැංකුවේ පරම අභිමතය පරිදි මෙන්ම පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම හරහා සිදු කරනු ලබන සියලු ගනුදෙනු සම්බන්ධයෙන් සියලු අවස්ථාවලදී වගකියනු ලැබිය යුතු කාඩ්පත්ගිණියාගේ සහ දෙමව්පිය/භාරකරුගේ අවදානම් දැරීම යටතේ සිදුවිය යුතුවේ. පික්සල් ඩෙබ්ට් කාඩ්පත මූලික වශයෙන් මාස 60ක කාල සීමාවක් සඳහා ප්‍රදානය කරනු ලබන අතර බැංකුවේ පරම අභිමතය පරිදි එක් එක් කාලසීමා අවසානයේදී අලුත් කරනු ලැබිය හැකි වේ. එසේ වුව ද, පික්සල් ඩෙබ්ට් කාඩ්පත ආපසු ලබා ගැනීම, අවලංගු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම මගින් කාඩ්පත්ගිණියා වෙත පූර්ව නිවේදනයක් ලබාදීම මගින් ඕනෑම අවස්ථාවකදී පික්සල් ඩෙබ්ට් කාඩ්පත අවසන් කිරීම සඳහා බැංකුවට නිදහස් හැකියාවක් ඇත්තේ ය.
 - පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් ඕනෑම ආකාරයකින් සිදුකරනු ලබන ගනුදෙනු සම්බන්ධයෙන් කාඩ්පත්ගිණියා සහ දෙමව්පිය/භාරකරු සියලු අවස්ථාවලදී වගකියනු ලැබිය යුතු මෙන්ම පික්සල් ඩෙබ්ට් කාඩ්පත අනවසරයෙන් භාවිතකිරීම මගින් හෝ ආශ්‍රිත PIN අංකය භාවිත කිරීම මගින් ඕනෑම ආකාරයකින් සිදුවන සියලු පාඩු/අලාභ සම්බන්ධයෙන් කාඩ්පත්ගිණියා විසින් බැංකුව හානිපූරණය කර නිදහස්ව තැබිය යුතු වේ.
 - මෙම පික්සල් ඩෙබ්ට් කාඩ්පත ලබාගෙන ඇති කාඩ්පත්ගිණියා විසින්ම පමණක් මෙම කාඩ්පත භාවිත කළ යුතු අතර පික්සල් ඩෙබ්ට්කාඩ් පතෙහි ලබාදී ඇති ස්ථානයේ කාඩ්පත්ගිණියා විසින් ස්වකීය අත්සන තැබිය යුතු වේ. පික්සල් ඩෙබ්ට් කාඩ්පත නැතිවීම/ සොරකමට ලක්වීම මෙන්ම අනවසර තැනැත්තන් විසින් PIN අංකය පිළිබඳ දැනුවත්වීම වැළැක්වීම සඳහා කාඩ්පත්ගිණියා විසින් සියලු අවස්ථාවලදී තිසි උද්යෝගයෙන් ක්‍රියා කළ යුතු වේ. එවැනි සිදුවීමක් සිදුවුවහොත් කාඩ්පත්ගිණියා විසින් සහ/හෝ දෙමව්පිය/භාරකරු විසින් වහාම ඒ පිළිබඳව බැංකුව දැනුවත් කළ යුතු ය. කාඩ්පත නැතිවීම/සොරකමට ලක්වී හෝ PIN අංකය අනවසර ලෙස භාවිත කර ඇති බවට බැංකුව වෙත ලිඛිතව නිවේදනයවීම පිළිබඳව බැංකුව විසින් කාඩ්පත්ගිණියා වෙත තහවුරු කරනු ලබන තෙක්, පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිතකිරීම මගින් සිදු කරනු ලබන සියලු ගනුදෙනු සම්බන්ධ සම්පූර්ණ වගකීම කාඩ්පත් ගිණියා විසින් සහ දෙමව්පිය/භාරකරු විසින් භාරගත යුතු වේ.
 - කාඩ්පත්ගිණියා විසින් පික්සල් ඩෙබ්ට් කාඩ්පත අවලංගුකිරීමට අපේක්ෂා කරනු ලබන අවස්ථාවකදී, කාඩ්පත්ගිණියා විසින් ඒ පිළිබඳව බැංකුව වෙත දින 7කට අඩු නොවන පූර්ව ලිඛිත නිවේදනයක් ලබාදී වහාම පික්සල් ඩෙබ්ට් කාඩ්පත බැංකුව වෙත ආපසු භාරදී ඒ සඳහා වලංගු රිසිට්පතක් ලබාගත යුතු වේ.
 - ගිණුම වසා දමා ඇති අවස්ථාවක දී, කාඩ්පත් ගිණියා මියගොස් අති අවස්ථාවක දී හෝ පික්සල් ඩෙබ්ට් කාඩ්පත ආපසු භාරදෙන ලෙස බැංකුව විසින් කාඩ්පත් ගිණියා වෙත නියම කරන අවස්ථාවක දී, පික්සල් ඩෙබ්ට් කාඩ්පත ආපසු කැඳවීම/ඉවත්කර ගැනීම සඳහා බැංකුවට හිමිකමක් ඇත්තේ ය.

13. බැංකුව විසින් හෝ බැංකුව වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු විසින් කාඩ්පත්ගිණියා වෙත පික්සල් ඩෙබ්ට් කාඩ්පත අවලංගුකිරීම හෝ ආපසු ඉල්ලාසිටීම පිළිබඳ නිවේදනයක් ලබාදීමෙන් පසුව එම කාඩ්පත භාවිත කිරීමෙන් හෝ භාවිත කිරීමට උත්සහ කිරීමෙන් වැළකී සිටින බවට කාඩ්පත්ගිණියා විසින් ප්‍රතිඥා දී සිටින අතර ඕනෑම හේතුවක් නිසා බැංකුව සමග පවතින ගිණුම වසාදමා සහ/හෝ අවහිර කර ඇති අවස්ථාවක දී, අවලංගුකිරීම සඳහා පික්සල් ඩෙබ්ට් කාඩ්පත ආපසු භාරදෙන බවට කාඩ්පත්ගිණියා විසින් ප්‍රතිඥා දී සිටිනු ලැබේ.
14. ඉහත කී සීමාව නොසලකා හරිමින් පික්සල් ඩෙබ්ට් කාඩ්පත මගින් හෝ වෙනත් යම් දේශීය ජාලයක් හරහා දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ගනුදෙනුවලට අදාළ නෛතික හෝ වෙනත් ව්‍යවස්ථාපිත ගාස්තු ඇතුළු සියලු ගාස්තු, කාඩ්පත් ගිණියාගේ නම්කළ ගිණුමෙන් හරකිරීම සඳහා බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ.
15. 11 වන සහ 12 වන වගන්තිවලට යටත්ව, කාඩ්පත භාවිත කිරීම මගින් සකස්කරනු ලබන ගනුදෙනුවලට අදාළ බැංකු වාර්තාව සියලු කාර්ය සඳහා තීරණාත්මක සහ බැඳීම් සහගත වේ.
16. පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් සිදුකරනු ලබන ගනුදෙනු පිළිබඳ වාර්තාවෙහි ගිණුම්ගිණියා වෙත සහ දෙමාපිය/භාරකරු වෙත යවනු ලබන සාමාන්‍ය බැංකු ප්‍රකාශ ඇතුළත් විය යුතු අතර ගිණුම්ගිණියා සහ දෙමාපිය/භාරකරු විසින් එම එක් එක් ප්‍රකාශය පරීක්ෂා කර බලා එහි යම් උද්දේශිත වරදක් ඇත්නම් ඒ පිළිබඳ එම ප්‍රකාශයේ දින සිට දින 45ක් ඇතුළත බැංකුව වෙත නිවේදනය කිරීමට නියමිත වේ. එම කාලසීමාවෙන් පසුව, (එසේ නිවේදනය කරනු ලබන වැරදි හැර) එම ප්‍රකාශය සහ එහි අන්තර්ගත සටහන් සියලු කාර්ය සඳහා බැංකුව සහ කාඩ්පත්ගිණියා අතර තීරණාත්මක ලෙස නිවැරදි වන බවට සලකනු ලැබිය යුතු ය.
17. SMS සංඥා ලබාගනීමේ පහසුකම කාඩ්පත්ගිණියාට සහ දෙමාපිය/භාරකරුට තිබිය යුතු මෙන්ම බැංකුවේ SMS සංඥා පහසුකමට අදාළ නියම සහ කොන්දේසි, පික්සල් ඩෙබ්ට් කාඩ්පත ඇතුළු ඕනෑම ක්‍රමයක් හරහා බැංකුව සමග දරනු ලබන කාඩ්පත්ගිණියාගේ ගිණුම හරහා ක්‍රියාත්මකවන සියලු ගනුදෙනු සඳහා අදාළ විය යුතු බවට කාඩ්පත්ගිණියා සහ දෙමාපිය/භාරකරු විසින් පිළිගෙන සිටියි. එම පහසුකම පැවතීම ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරනු ලබන විධාන/නියෝග ප්‍රකාරව වලංගු සහ බැඳීම් සහගත ලෙස සලකනු ලැබිය යුතු ය.
18. පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් බැංකුව විසින් කිසිදු වගකීමක් භාරගෙන නොසිටියි; එනම්-
 - (අ) පික්සල් ඩෙබ්ට් කාඩ්පත ගරුකිරීම හෝ පිළිගැනීම හෝ සම්පූර්ණ සහ අවසරලත් සීමාව දක්වා පහසුකම් ප්‍රදානය කිරීම යම් වෙළඳ ආයතනයක් විසින් ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැර හැරීම.
 - (ආ) පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් මිලදීගත් හෝ ලබාගත් භාණ්ඩ සහ සේවාවල යම් දෝෂයක් හෝ උානතාවක් පැවතීම.
 - (ඇ) පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෝ සේවා ලබාගැනීම සඳහා කාඩ්පත්ගිණියා පොළඹවනු ලබන හෝ උනන්දු කරවනු ලබන යම් වෙළඳ ප්‍රචාරණයක,

- ප්‍රසිද්ධ කිරීමක හෝ ප්‍රවර්ධනයක සිදුකරන ලද හෝ අන්තර්ගත යම් වැරදි සහගත නියෝජනයන්.
- (ඈ) යම් සන්නිවේදන පද්ධතියක හෝ පහසුකම්වල හෝ දත්ත සැකසුම් පද්ධතියක හෝ සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක බිඳ වැටීමක්, ක්‍රියාවිරහිතවීමක් හෝ දෝෂයක් නිසාවෙන් හා හේතුවෙන් පැනනගින ඕනෑම ආකාරයක අපහසුතාවයක්, පාඩුවක්, අලාභයක් හෝ අපහසු තත්ත්වයක් හෝ වෙනත්යම් කාර්මික හෝ වෙනත් ආරවුලක් හෝ බැංකුවේ පාලනයෙන් පරිහානිර හේතුවක් හෝ අනායාකාර කරුණක්.
19. පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් සිදුකරනු ලබන සියලුම ගනුදෙනු සියලු අවස්ථාවලදී:-
 - (අ) දේශීය ව්‍යවහාර මුදලින් පුද්ගලික වියදම් සඳහා වන ගනුදෙනු බවට; සහ
 - (ආ) නෛතික අරමුණු සම්බන්ධයෙන් වන ගනුදෙනු බවට,
 කාඩ්පත්ගිණියා විසින් සහතික විය යුතු ය. තුන්වන පාර්ශව වෙනුවෙන් වූ භාහිර ගෙවීම් මගින් දේශීය නීති සහ නියෝග උල්ලංඝනය වන බවට සැලකිය යුතුය.
20. බැංකුව විසින් යෝග්‍ය බවට සලකන ආකාරයට කලින්කල මෙම නියම සහ කොන්දේසි සංශෝධනය කිරීම, වෙනස් කිරීම, සුලු වශයෙන් වෙනස් කිරීම, ඉවත්කර ගැනීම, අලුත් කිරීම හෝ අවලංගු කිරීම සඳහා බැංකුව විසින් තමා වෙත අයිතිය රඳවා ගනු ලැබේ. කාඩ්පත්ගිණියා වෙත ලබාදෙන නිවේදනයේ නිශ්චිතව දක්වා ඇති ආකාරයට එම වෙනස්කිරීම බලාත්මක වන දිනයෙන් පසුව පික්සල් ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් සීමාකිරීමකින් තොරව එම වෙනස් කිරීම කාඩ්පත්ගිණියා විසින් පිළිගෙන ඇති ලෙස සලකනු ලැබිය යුතු ය. කාඩ්පත්ගිණියා විසින් එම වෙනස් කිරීම පිළි නොගන්නේ නම්, පික්සල් ඩෙබ්ට් කාඩ්පත බැංකුව වෙත ආපසු භාරදී ඒ සඳහා වලංගු රිසිට්පතක් ලබාගත යුතු වේ.
21. මෙම ඉල්ලීම සහ නියම සහ කොන්දේසි ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාරව පාලනය වියයුතු මෙන්ම එසේ ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාරව පාලනය වන බවට සලකනු ලැබිය යුතුය.
22. දුරකථන සහ විද්‍යුත් උපදෙස් සඳහා බලය පැවරීම සහ ඒ සම්බන්ධ භානිපූරණය
 - (අ) උපදෙස් ලබාදෙන හෝ ලබාදෙන බවට සලකන තැනැත්තාගේ අධිකාරී බලය හෝ අනන්‍යතාවය පිළිබඳ නොසලකා හරිමින් සහ උපදෙස් ලැබෙන අවස්ථාවේ පවතින අවස්ථානුගත කරුණු පිළිබඳ නොසලකා හරිමින් ඉහතකී කරුණු ව්‍යාප්තියට අගතියක් සිදුවීමෙන් තොරව බැංකුවේ පාර්ශවයෙන් කිසිදු විමසීමකින් තොරව කාඩ්පත්ගිණියා (කාඩ්පත්ගිණියන්) විසින් තමා වෙනුවෙන් දුරකථනයෙන් හෝ ඊමේල් මගින් කලින්කල ලබා දෙන හෝ ලබාදෙන ලෙස සලකනු ලබන උපදෙස් (උපදෙස්), නිවේදන, ඉල්ලීම් හෝ වෙනත් සන්නිවේදන මත විශ්වාසය තැබීම සඳහා සහ එම නිවේදන, උපදෙස්, ඉල්ලීම් හෝ වෙනත් සන්නිවේදන මත ක්‍රියාකිරීම සඳහා කාඩ්ගිණියන් සහ දෙමාපිය/භාරකරු විසින් බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ. උපදෙස් භාරදීමේ දිනය සහ වේලාව සම්බන්ධයෙන් ගත් කළ විද්‍යුත් තැපෑල සඳහා ලැබෙන වේලාව සහ

දිනය පිළිබඳ බැංකුවේ රීතිය පමණක් අවසානාත්මක ලෙස කාඩ්පත්ගිණියා විසින් පිළිගෙන සිටි යි.

(ආ) කාඩ්පත්ගිණියා සහ දෙමාපිය/භාරකරු සම්බන්ධයෙන්වූ උපදෙස් සම්පූර්ණයෙන්ම බලය පවරන ලද සහ බැඳීම් සහගත උපදෙස් වශයෙන් සැලකීමට බැංකුවට හිමිකමක් තිබිය යුතු අතර ගනුදෙනුවේ ස්වභාවය හෝ සම්බන්ධ වී ඇති මුදල් ප්‍රමාණය නොසලකා හරිමින් සහ ගනුදෙනුවේ යම් දෝෂයක් අර්ථව්‍යාකූලවත්, නොමග යැවීමක් හෝ උපදෙස් නියමයන්හි පැහැදිලි බවෙහි යම් අඩුවක් පැවතීම නොසලකා හරිමින්, මුදල් ගෙවීම සඳහා වූ උපදෙස් හෝ අන්‍යාකාරයෙන් ගිණුමෙන් බැරකිරීම හෝ ගිණුමට හරකිරීම සඳහා වූ උපදෙස් හෝ මුදල් හෝ ලේඛන බැහැරකිරීමට අදාළ උපදෙස් සහ බැංකුව හෝ වෙනත් යම් තැනැත්තකු සමග කාඩ්පත්ගිණියා සහ දෙමාපිය/භාරකරු යම් ගිවිසුමකට හෝ වෙනත් යම් වැඩපිළිවෙළකට බැඳීසිටින ලෙස සලකනු ලබන උපදෙස් හෝ කාඩ්පත්ගිණියා හෝ දෙමාපිය/භාරකරු වෙතත් ආකාරයක ගනුදෙනුවකට හෝ වැඩපිළිවෙළක් සඳහා ප්‍රතිඥාදීමේ උපදෙස් යන ඕනෑම ආකාරයකින් පවතින උපදෙස් සම්බන්ධයෙන් බැංකුව විසින් උචිත බවට සලකන ආකාරයෙන් පියවර ගැනීම සඳහා එම උපදෙස් මත විශ්වාසය තබා ක්‍රියාකිරීම සඳහා බැංකුවට හිමිකමක් ඇත්තේය.

(ඇ) මෙම බලය පැවරීමේ සහ හානිපූරණයේ නියමයන් ප්‍රකාරව බැංකුව විසින් ක්‍රියාකිරීම පිළිබඳ සැලකිල්ලට ගෙන, එම උපදෙස් තුළින් හෝ එම උපදෙස් සම්බන්ධයෙන් හෝ එම උපදෙස් කඩකිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ මෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි බැංකුවේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් හෝ ඒ හා සම්බන්ධයෙන් ඕනෑම ආකාරයකින් උපචිත වන සහ ඕනෑම ස්වභාවයකින් වූ බැංකුව විසින් දරන ලද හෝ විඳින ලද නෛතික හෝ අන්‍යාකාර සියලු පාඩු, හිමිකම්පෑම්, සිවිල් නඩු, අපරාධ නඩු, ඉල්ලීම්, අලාභහානි, පිරිවැය, වගකීම් සහ වියදම්වලට එරෙහිව කාඩ්පත්ගිණියා විසින් සහ දෙමාපිය/භාරකරු විසින් බැංකුව මෙයින් අහෝසිකල නොහැකි ලෙස හානිපූරණය කර නිදහස්ව තබන බවට ප්‍රතිඥා දී සිටිනු ලැබේ. ඒ සම්බන්ධ සියලු පිරිවැය සහ වියදම් ගිණුමෙන් හරකරනු ලැබිය හැකි මෙන්ම කාඩ්පත්ගිණියා විසින් සහ දෙමාපිය/භාරකරු විසින් ගෙවනු ලැබිය යුතු වේ.

(ඈ) කාඩ්පත් ගිණියාගෙන් මෙම බලය පැවරීම සහ හානිපූරණය පිළිබඳ නියමයන් අවසන්කිරීම පිළිබඳ නිවේදනයක් බැංකුව වෙත ලැබී ඇත්නම් මිස සහ එම නිවේදනය අනුව ක්‍රියාකිරීම සඳහා බැංකුව වෙත සාධාරණ කාලයක් ලැබෙන තෙක් මෙම බලය පැවරීම සහ හානිපූරණය පිළිබඳ නියමයන් සම්පූර්ණ බලාත්මකභාවයෙන් සහ ක්‍රියාත්මක භාවයෙන් පැවතිය යුතු නමුත් එම අවසන්කිරීම මගින් එම නිවේදනය ලැබීමට පෙරාතුව මෙම බලය පැවරීම සහ හානිපූරණය පිළිබඳ නියමයන් ප්‍රකාරව ඉටු කරනු ලබන යම් ක්‍රියාවන් සම්බන්ධයෙන් මෙම බලය

පැවරීම සහ හානිපූරණය යටතේ වූ ස්වකීය වගකීමෙන් කාඩ්පත්ගිණියා හෝ දෙමාපිය/භාරකරු නිදහස් නොවිය යුත්තේ ය.

(ඉ) ඉහත කී ආකාරයට දුරකථනයෙන් හෝ ඊමේල් මගින් උපදෙස් ලබාදීම බැංකුව වෙත උපදෙස් ලබාදීමේ ආරක්ෂිත ක්‍රමයක් නොවන බව කාඩ්පත්ගිණියා සහ දෙමාපිය/භාරකරු විසින් පිළිගෙන දැනුවත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් අවදානම් පවතින බවට කාඩ්පත්ගිණියා සහ දෙමාපිය/භාරකරු විසින් පිළිගෙන සිටින අතර මෙහි සඳහන් වැඩපිළිවෙළ කාඩ්පත්ගිණියාගේ පහසුව සඳහා පමණක් වන බවත් එම වැඩපිළිවෙළ සම්බන්ධ සම්පූර්ණ අවදානම කාඩ්පත්ගිණියා විසින් සහ දෙමාපිය/භාරකරු විසින් ගනුලබන බවටත් කාඩ්පත්ගිණියා සහ දෙමාපිය/භාරකරු විසින් පිළිගෙන සිටියි.

23. යම් ගනුදෙනුවක් කාඩ්පත්ගිණියාගෙන් උත්පාදනය නොවූ ගනුදෙනුවක් බවට බැංකුව විසින් ස්වකීය පරම අභිමතය පරිදි විශ්වාස කරනු ලබන අවස්ථාවක දී, එවැනි අවස්ථාවක දී ගිණුම්ගිණියා විසින් ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකුව බැඳී නොසිටියි.

NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම

1. දෙමාපිය/භාරකරු සහ බාලවයස්කාරු (ගිණුම්ගිණියා) අතර ඒකාබද්ධව බාලවයස්කාර ඉතුරුම් සැලසුම් ගිණුම විවෘත කරනු ලැබේ.

2. සහතිකපත්‍රයෙහි දෙමාපිය/භාරකරු සහ බාලවයස්කරුගේ නම් සඳහන් විය යුතු වේ.

3. පළමු මාසික වාරිකය ආරම්භක තැන්පතුව වශයෙන් හෝ එක්වර සිදුකරන තැන්පතුවක් ද සමගින් පළමු මාසික වාරිකය යටතේ සෑම එක් එක් NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම් ගිණුමක්ම විවෘත කරනු ලබන අතර ඒ සඳහා NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම් සහතිකපත්‍රයක් නිකුත් කරනු ලැබේ. එම සහතිකපත්‍රය ගිණුම්ගිණියා විසින් ස්වකීය භාරයේ තබාගත යුතු මෙන්ම එම සහතිකපත්‍රයේ වගකීම ගිණුම්ගිණියා සතුවන අතර කල්පිරීමේ දී මෙම සහතිකපත්‍රය පැවරීම අනිවාර්ය වේ. NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම් සහතිකපත්‍රය නැතිවුවහොත්, සොරකම් කිරීමකට ලක්වුවහොත් හෝ අස්ථානගතවුවහොත්, ගිණුම්ගිණියා විසින් ඒ පිළිබඳව වහාම බැංකුව වෙත නිවේදනය කල යුතු අතර වලංගු දිවරුම් ප්‍රකාශයක් ද සමගින් පිළිගත හැකි නිදහසට කරුණු ඉදිරිපත් කිරීමකින් පසුව බැංකුව විසින් අලුත් දෙවන පිටපත් සහතිකපත්‍රයක් නිකුත් කරනු ලැබිය හැකි වේ.

4. කල්පිරීමේ දී, NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම් සහතිකපත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව, ගිණුමේ පවතින මුදල් සම්බන්ධයෙන් ගිණුම්ගිණියා විසින් ලබාදෙන උපදෙස් ප්‍රකාරව ක්‍රියාකරනු ලැබිය යුතු වේ. ගිණුම්ගිණියා සතුවන ගෙවීම් ලබාගැනීමේ විකල්ප වනුයේ-

(අ) ගිණුම්ගිණියාගේ NDB ගිණුමට මුදල් පැවරීම වේ. (බාලවයස්කරුගේ නමින් පවත්වාගෙන යනු ලබන ගිණුමකට මුදල් පැවරිය යුතු වේ.)

5. දිනය අවසානයේදී ගිණුම වෙත පොළිය බැරකරනු ලබන බැවින්, කල්පිරීමේ දිනයට පසුව එළඹෙන දිනයේ දී NDB බැංකුවේ පවත්වාගෙන යනු ලබන බාලවයස්කාර ගිණුම වෙත කල්පිරීමේ වටිනාකම බැරකරනු ලැබේ.

6. බැංකුවේ වෙනත් යම් නියම සහ කොන්දේසිවල පටහැනිව කුමක් සඳහන් වුවද එය නොසලකා හරිමින්, ගිණුම්ගිණියා විසින් බැංකුව වෙත අවසන්වරට තහවුරුකර ඇති විද්‍යුත් ලිපිනය හරහා NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම් ගිණුමට අදාළ ගිණුම් ප්‍රකාශය දෙමාපිය/භාරකරු වෙත කාර්තුමය වශයෙන් විද්‍යුත් තැපෑලෙන් යොමු කරනු ලැබේ.
7. මාසික ගිණුම් ප්‍රකාශ ලබාගැනීමේ විකල්පය ගිණුම්ගිණියා විසින් තෝරාගෙන ඇති අවස්ථාවක දී, එම ගිණුම් ප්‍රකාශ දෙමාපිය හෝ භාරකරු වෙත මාසිකව විද්‍යුත් තැපෑලෙන් යොමු කරනු ලැබේ.
8. මාසික වාරිකය ගෙවිය යුතු දිනය, මූලික තැන්පතු දිනයෙන් පසුව මාස එකක් (01) විය යුතු ය.
9. මාසික වාරිකය ගෙවිය යුතු දිනයේ දී මාසික වාරිකය ගෙවනු ලබන බවට සහතිකවීම ගිණුම්ගිණියාගේ වගකීම වේ. මාසික වාරිකය ගෙවිය යුතු දිනයේදී මාසික වාරික මුදල් ලැබී නොමැති අවස්ථාවක දී, එකඟ වූ ඉතුරුම් වටිනාකම ලබාගැනීම සඳහා ගිණුම්ගිණියාට හිමිකමක් නොතිබිය යුතු ය.
10. මෙම ගිණුමේ බැරට වෙක්පත්, බැංකු අණකර රැස්කර නොගත යුතු වේ.
11. දායකත්ව කාලසීමාව තුළදී දෙමාපිය/භාරකරුගේ මරණය සිදුවුවහොත්, බාලවයස්කාර ඉතුරුම් සැලසුම් ගිණුම අවසන් කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී, ඒ මත අදාළවන ව්‍යවස්ථාපිත බදු සහ අයකිරීම්වලට යටත්ව දණ්ඩන ගාස්තු නොමැතිව උපරිත වූ පොළිය ද සමග එම මරණය සිදු වූ අවස්ථාව දක්වා තැන්පත්කර ඇති දායකත්ව මුදල් ප්‍රමාණය නාමිකයා වෙත ගෙවනු ලැබිය යුතු වේ.
එවැනි නාමයෝජනාවක් නොමැති අවස්ථාවකදී, එම තැන්පතු මුදල් බෙදාහැරීම ශ්‍රී ලංකාවේ තත්කාලයේ බලපවත්නා නීතිය ප්‍රකාරව සිදුකල යුතු වේ.
12. ගිණුම්ගිණියා තත්කාලයේ බලපවත්නා රැඳවුම් බදු (WHT) නීතිවලට යටත් නොවන අවස්ථාවක දී, එවැනි ගිණුම්ගිණියන් කල්පිරීමේදී කාලසීමාවේ දී එකඟ වූ ඉලක්කගත මුදල සඳහා සුදුසුකම් ලබන්නේ ය. ගිණුම්ගිණියා තත්කාලයේ බලපවත්නා WHT අඩුකිරීම් සඳහා යටත් වේ නම්, මාසික වාරික මුදල් WHT අඩුකිරීම් සඳහා යටත්වන අතර කල්පිරීමේදී අවසාන ඉලක්කගත මුදල එම අඩුකිරීම්වලට යටත් වේ.
13. කල්පිරීමේ දිනය තෙක් NDB බාලවයස්කාර ඉතුරුම් සැලසුම් ගිණුමෙන් කිසිදු මුදල් ආපසු ගැනීමක් සිදුකිරීම සඳහා අවසර නොලැබේ. ගිණුම්ගිණියා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ දී, බැංකුව විසින් ස්වකීය පරම අභිමතය පරිදි, දණ්ඩන අනුපාතිකයකට යටත්ව කල්පිරීමට පෙරාතුව මුදල් ආපසු ගැනීම සඳහා අවසර ප්‍රදානය කරනු ලැබිය හැකි ය.
14. ගිණුම්ගිණියා විසින් මාසික වාරිකය නොගෙවන සහ/හෝ ගෙවීම් සිදුකිරීම පවත්වාගෙන නොයන අවස්ථාවකදී, ඉතුරුම් සැලසුම් ගිණුමට අදාළවන පොළී අනුපාතිකය බැංකුවේ පරම අභිමතය පරිදි තීරණය කරනු ලැබේ.
15. අතිරේක ගෙවීම් (ඇත්නම්) සමග මාසික වාරික මුදල් ගෙවිය යුතු දිනවලදී එම සියලු මාසික වාරික ගෙවා ඇත්නම් සහ බැංකුව විසින් ගිණුම්ගිණියා වෙත ගෙවීම් කරන අවස්ථාවේදී පවතින ව්‍යවස්ථාපිත බදු සහ ගාස්තුවලට යටත්ව එකඟ වූ ඉතුරුම් අගය ගෙවීම පිළිබඳව බැංකුව විසින් සහතිකකර සිටිනු ලැබේ.
16. ගිණුම්ගිණියා විසින් එක්වර ලබාදෙන තැන්පතු මුදල හෝ මාසික වාරික මුදල ඉක්මවමින් ගිණුම වෙත අතිරේක ගෙවීම් සිදුකර ඇති අවස්ථාවක දී, කල්පිරීමේ පොළී අනුපාතිකය තීරණය කිරීමේ අයිතිය බැංකුව සතු වේ.
17. දෙමාපිය/භාරකරුගේ නමින් ගිණුම්ගිණියන් විසින් හර ගිණුමක් නම්කල යුතු වේ.
18. ගිණුම කල්පිරීමෙන් පසුව, ගිණුම්ගිණියා විසින් බැංකුව වෙත ගිණුම වසා දමන ලෙස ලිඛිත උපදෙස් ලබාදිය යුතු වේ.